

සියලුම හිමිකම් ඇවිරිණි
සෑහුරු ප්‍රතිපත්තිකාමයකි.
All Rights Reserved

ඛස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

වර්ෂ අවසාන ඇගයීම - 2013

11 - ශ්‍රේණිය

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය - I

නම/විභාග අංකය :-

කාලය: පැය 01යි.

උපදෙස් :-

- ❖ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
- ❖ අංක 1 - 40- තෙක් ප්‍රශ්න වලට දී ඇති 1, 2, 3, 4 පිළිතුරු වලින් නිවැරදි හෝ වඩාත්ම ගැළපෙන පිළිතුරු තෝරන්න.
- ❖ ඔබට සැපයෙන පිළිතුරු පත්‍රයේ එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති කව අතුරින් ඔබ තෝරාගත් පිළිතුරෙහි අංකයට සැසඳෙන කවයේ (X ලකුණ) යොදන්න.
- ❖ එම පිළිතුරු පත්‍රයෙහි පිටුපස දී ඇති අනෙක් උපදෙස් ද සැලකිල්ලෙන් කියවා ඒවා ද පිළිපදින්න.

(01) පහත සඳහන් දෑ අතුරෙන් අවශ්‍යතා ලෙස සලකනු ලබන්නේ,

- (1) ආරක්ෂාවයි. (2) පරිගණකයයි. (3) අන්තර්ජාලයයි. (4) රක්ෂණයයි.

(02) නිමවුම් හා ඉදිකිරීම් නිෂ්පාදන අයත් වනුයේ,

- (1) ප්‍රාථමික නිෂ්පාදනයට ය. (2) ද්විතීයික නිෂ්පාදනයට ය.
(3) තෘතීයික නිෂ්පාදනයට ය. (4) කාර්මික නිෂ්පාදනයට ය.

(03) තාක්ෂණික හා විද්‍යාත්මක පරිසරයට අයත් උපසාධක අයත් වනුයේ,

- (1) ඇදහිලි / පුද්ගල විශ්වාසය / සිරිත් විරිත් (2) පොළී අනුපාත / ඉතිරි කිරීම් / රැකියා නියුක්තිය
(3) අන්තර්ජාල / විද්‍යුත් තැපෑල / ණයපත් (4) ස්ත්‍රී පුරුෂ නාවය / වයස් මිශ්‍රය / ජනගහනය

(04) ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන වන්නේ,

- (1) සංස්ථාපිත සමාගම් / රාජ්‍ය සමාගම් (2) තනි ව්‍යාපාර / හවුල් ව්‍යාපාර
(3) සමූපකාර / සමිති සංවිධාන (4) දෙපාර්තමේන්තු / සංස්ථා

(05) පහත සඳහන් ව්‍යාපාර සංවිධාන අතුරෙන් 2007 අංක 7 දරණ සමාගම් පනත බලපාන සංවිධානය වනුයේ

- (1) සංස්ථාපිත සමාගම් (2) හවුල් ව්‍යාපාර (3) තනි ව්‍යාපාර (4) සමූපකාර

(06) ව්‍යාපාර සැලැස්මෙහි අන්තර්ගත අලෙවි සැලැස්මෙහි ඇතුළත් වන ප්‍රධාන කරුණක් වන්නේ,

- (1) ඉලක්ක පාරිභෝගික සංඛ්‍යාව (2) අපේක්ෂිත නිෂ්පාදන ප්‍රමාණය
(3) අපේක්ෂිත ආදායම (4) අපේක්ෂිත ඒකක පිරිවැය

(07) සිය පරිභෝජනය මුල්කරගෙන කරනු ලබන නිෂ්පාදනය හඳුන්වන්නේ,

- (1) ද්විතීයික නිෂ්පාදන ලෙස ය. (2) ප්‍රාථමික නිෂ්පාදන ලෙස ය.
(3) වක්‍ර නිෂ්පාදන ලෙස ය. (4) සෘජු නිෂ්පාදන ලෙස ය.

(08) වාණිජ බැංකුවක ඕනෑම ශාඛාවකින් ගනුදෙනු කිරීමට ගිණුම් නිමයන්ට සලසා ඇති පහසුකම් හඳුන්වනු ලබන්නේ,

- (1) අන්තර්ජාල බැංකු සේවා ලෙස ය. (2) අන්තර් බැංකුකරණය ලෙස ය.
(3) ඒකීය බැංකුකරණය ලෙස ය. (4) දුරකතන බැංකු සේවා ලෙස ය.

(09) මුදලේ ලක්ෂණයකි.

(1) වටිනාකමේ මිම්මක් වීම

(2) විනිමය මාධ්‍යයක් වීම

(3) පොදු පිළිගැනීම

(4) වටිනාකමේ සන්නිධියක් වීම

(10) චෙක්පතක් රේඛනය කිරීමේ මූලික අරමුණ වන්නේ,

(1) චෙක්පතට කවුන්ටරයෙන් මුදල් ගෙවීම වැළැක්වීමයි.

(2) චෙක්පත අතින් අත මාරුවීම සීමා වීමයි.

(3) චෙක්පතට ආරක්ෂාව ලැබීමයි.

(4) වංචනික ක්‍රියා අනාවරණය කරගත හැකි වීමයි.

(11) ව්‍යාපාරික සජීවී, තම මෝටර් රථයට ලක්ෂ 20ක රක්ෂණවරණයක් ලබාගෙන තිබුණි. හදිසි අනතුරකින් මෝටර් රථයට ලක්ෂ 4ක හානියක් සිදු විය. රක්ෂණ සමාගම මෙහිදී වන්දි වශයෙන් ගෙවූයේ රු.ලක්ෂ 4ක් පමණි. මෙහිදී ක්‍රියාත්මක වූ රක්ෂණ මූලධර්මය වනුයේ,

(1) රක්ෂණ නිමිකමයි.

(2) උපරිම විශ්වාසයයි.

(3) ආසන්නතම හේතුවයි.

(4) හානි පූර්ණයයි.

(12) පහත දැක්වෙන සන්නිවේදන ක්‍රම අතුරෙන් වාචික සන්නිවේදන මාධ්‍යයට අයත් කාණ්ඩය වනුයේ,

(1) ලිපි, දැන්වීම්, වාර්තා

(2) රැස්වීම්, සාකච්ඡා, වැඩමුළු

(3) විද්‍යුත් තැපෑල, අන්තර්ජාලය, රූපවාහිනිය

(4) ලිපි, වාර්තා, සාකච්ඡා

(13) ප්‍රවාහන පද්ධතියට අයත් මූලිකාංගයකි.

(1) පිරිවැය

(2) ධාරිතාව

(3) මාර්ගය

(4) ආරක්ෂාව

(14) යම් නිශ්චිත කාලයක් තුළ දී ව්‍යාපාරයකට අපේක්ෂිත මුදල් ගලාවීම සහ ගලායාම පෙන්නුම් කරන ප්‍රකාශය හඳුන්වන්නේ,

(1) ශේෂ පත්‍රය ලෙස ය.

(2) ආදායම් ප්‍රකාශය ලෙස ය.

(3) වෙළඳ හා ලාභාලාභ ගිණුම් ලෙස ය.

(4) මුදල් ප්‍රවාහ ප්‍රකාශය ලෙස ය.

(15) පහත දී ඇති වගන්තිවලින් සාවද්‍ය වගන්තිය තෝරන්න.

(1) ව්‍යාපාරිකයාට නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමට ගබඩාකරණය උපකාරී වෙයි.

(2) ගබඩාකරණයේ දී තොග පිළිබඳ නිසි වාර්තා තබාගැනීමට ගබඩා ලෙජරයක් පවත්වා ගනියි.

(3) කාලීනව සිදුවන නිෂ්පාදන රැස්කර තබා ගැනීමට ගබඩාකරණය හේතු වෙයි.

(4) මහා තොග පාලනයකින් පිරිවැය පාලනයක් නොකරයි.

(16) කාර්යක්ෂම තොග පාලන ක්‍රමයක් පවත්වා ගැනීමට වැදගත් සාධකය වනුයේ,

(1) වෙළඳපොල ඉල්ලුම සැපයුම සමතුලිතව පවත්වා නොගැනීම

(2) ලැබීම් හා හිඟත්කිරීම් පිළිබඳ නිසිවාර්තා තබා ගැනීම

(3) මිල වැඩිවීමක් අපේක්ෂාවෙන් නිමි භාණ්ඩ රැස්කර තැබීම.

(4) අමුද්‍රව්‍ය ගබඩාකර තබාගැනීම හැමවිට ම වාසිදායක ලෙස සැලකීම

(17) අවදානම හා ප්‍රතිලාභ ඉහළ ආයෝජන මාර්ගයකි.

(1) සාමාන්‍ය කොටස්

(2) ස්ථාවර තැන්පතු

(3) දේපළ මිළදී ගැනීම්

(4) ඉතුරුම් තැන්පතු

(18) කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරාගත හැකි මාර්ගයකි.

(1) බැංකු අයිරා

(2) කොටස් හිඟත් කිරීම

(3) ණයකර හිඟත් කිරීම

(4) කල්බදු පහසුකම්

(19) මුදල්, ලියාපදිංචි බැංකු නොවන මූල්‍ය සමාගම්වල තැන්පත් කිරීමේ දී මුද්ධිමත් ආයෝජකයෙකු තුළ පැවතිය යුතු විශේෂිත වූ ලක්ෂණයකි.

- (1) ආරක්ෂාව තහවුරු කරගැනීමට මුදල් තැන්පත් කිරීම
- (2) උපයන ලද අතිරික්ත මුදල්වලින් පොළියක් ඉපැයීමට තැන්පත් කිරීම
- (3) ආයෝජනය කිරීමේ අවදානම පිළිබඳ මනා අධ්‍යයනයක් ලබාගත යුතු වීම
- (4) අවිධිමත් ලෙස උපයන මුදල් නිසා වඩා වැදගත් ක්‍රමය ලෙස සැලකීම

(20) ශ්‍රී ලංකාවේ මුදල්, මූල්‍ය සහ ගෙවීම් පද්ධතිය පරිපාලනය, අධීක්ෂණය සහ නියාමනය කරනු ලබන වගකීම් සහිත අධිකාරිය වනුයේ,

- (1) ශ්‍රී ලංකා මහ බැංකුව ය.
- (2) කොළඹ කොටස් හුවමාරුව ය.
- (3) බලපත්‍රලාභී විශේෂිත වාණිජ බැංකුව ය.
- (4) බලපත්‍ර ලාභී වාණිජ බැංකුව ය.

(21) පහත දැක්වෙන සම්කරණ අතුරෙන් නිවැරදි ගිණුම්කරණ සම්කරණය තෝරන්න.

- (1) වත්කම් - වගකීම් = ප්‍රාග්ධනය
- (2) ප්‍රාග්ධනය + වත්කම් = වගකීම්
- (3) ප්‍රාග්ධනය - වගකීම් = වත්කම්
- (4) වත්කම් + වගකීම් = ප්‍රාග්ධනය

(22) ව්‍යාපාරයක නිමිකම් හා වත්කම් යන දෙකෙහිම වටිනාකම වැඩිවීමට බලපාන ගනුදෙනුව වනුයේ,

- (1) රු.10,000ක බැංකු ණයක් ලබා ගැනීමයි.
- (2) රු.15 000ක උපකරණ මිලදී ගැනීමයි.
- (3) අයිතිකරු රු. 25 000ක මුදලක් ව්‍යාපාරයට යෙදවීම යි.
- (4) ණය නිමියෙකු වූ නිරෝෂණට රු. 8 000ක් ගෙවීමයි.

(23) ආපසු වවුම් සටහන් කිරීමට උපයෝගී කරගන්නා මූලාශ්‍ර ලේඛනය කුමක් ද?

- (1) ලදුපත
- (2) හරපත
- (3) ඉන්වොයිසිය
- (4) බැරපත

• පහත සඳහන් තොරතුරු ඇසුරෙන් අංක 24, 25 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

2013 ජුනි 30 දිනට මුදල් පොතේ බැංකු තිරුවේ රු. 6000 ක වාසිදායක ශේෂයක් පැවතිණි.

මුදල් පොතේ සඳහන් නොවූ නිත්‍ය නියෝගමත ගෙවීම් රු. 2000 කි.

ලාභාංශ ආදායම් රු. 1000 කි.

නිකුත් කර ඇති නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්පත්වල අගය රු. 3000කි.

(24) 2013 ජුනි 30 දිනට සංශෝධිත මුදල්පොතේ ශේෂය වන්නේ,

- (1) රු. 5000
- (2) රු. 4000
- (3) රු. 3000
- (4) රු. 2000

(25) 2013 ජුනි 30 දිනට බැංකු ප්‍රකාශයේ ශේෂය වනුයේ,

- (1) රු. 4000
- (2) රු. 5000
- (3) රු. 6000
- (4) රු. 7000

(26) පහත "අ" තිරුවේ මූලික පොත් හා "ආ" තිරුවේ ඊට අදාළ ගනුදෙනු දැක්වේ.

- | (අ) | (ආ) |
|--------------------|-----------------------------|
| A. පොදු ජ' හලය | 1. අත්පිට විකුණුම් |
| B. විකුණුම් ජ' හලය | 2. භාණ්ඩ ණයට ගැනුම් |
| C. ගැනුම් ජ' හලය | 3. භාණ්ඩ ණයට විකුණුම් |
| D. මුදල් පොත | 4. ස්ථාවර වත්කම් ණයට ගැනුම් |

"අ" තිරුවේ සඳහන් මූලික පොත් "ආ" තිරුවේ සඳහන් ගනුදෙනු සමග නිවැරදිව අනුපිළිවෙළට ගැලපූ විට ලැබෙන පිළිතුර තෝරන්න.

- (1) A-3, B-4, C-2, D-1
- (2) A-4, B-3, C-2, D-1
- (3) A-2, B-3, C-4, D-1
- (4) A-1, B-2, C-3, D-4

(27) ලෙජර ගිණුමක හර ශේෂයකින් දැක්වෙන්නේ,

(1) වගකීම් හා වියදම් ය.

(2) ආදායම් හා වියදම් ය.

(3) වත්කම් හා වියදම් ය.

(4) වගකීම් හා ආදායම් ය.

(28) හයනපිත්තේ ව්‍යාපාරයේ සුළු මුදල්භාරකරුට දුන් අග්‍රිමයේ වටිනාකමින් ජූලි 1 දිනට අත ඉතිරි වූයේ රු. 150කි. ජූලි මාසය තුළ රු. 2850ක වියදම් කර තිබුණි. ජූලි 31 දිනට සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන ලදී. සුළු මුදල් අග්‍රිමය කොපමණ ද?

(1) රු. 3250කි.

(2) රු. 3000කි.

(3) රු. 2850 කි.

(4) රු. 2600කි.

(29) ව්‍යාපාරයක ගනුදෙනු සටහන් කිරීමේ දී සිදු වූ වැරදි කිහිපයක් පහත දැක්වේ.

A. ණය නිමියෙකු වූ සපිත්ට ගෙවන ලද රු. 4000 මුදල් පොතෙහි බැරකර ඇති නමුත් සපිත්ගේ ගිණුමට හර කර නොමැත.

B. රු. 7600ක අත්පිට ගැණුම්, මුදල් පොතෙහි නිවැරදිව සටහන් කර ඇතත් ගැණුම් ගිණුමට හර කර ඇත්තේ රු. 6700ක ලෙස ය.

C. රු. 8000 ණයට විකුණුම්, පොත්වලින් සම්පූර්ණයෙන් ම මගහැරී තිබීම.

D. රක්ෂණ ගාස්තු ගිණුමේ ශේෂය වූ රු. 1200 ශේෂ පිරික්සුමෙහි සටහන් කර නොමැත.

ඉහත ගනුදෙනු අතුරෙන් ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන්නාවූ වැරදි ඇතුළත් පිළිතුරු වන්නේ,

(1) ABC

(2) ABD

(3) ACD

(3) BCD

• පහත සඳහන් තොරතුරු උපයෝගී කරගෙන අංක 30, 31 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

තෙතුලිගේ ව්‍යාපාරයේ 2012. 12. 31 දිනට පොත්වලින් උපුටාගත් ශේෂ කිහිපයක් පහත දැක්වේ.

	රු.
විකුණුම්	42400
2012.01.01 තොග	16000
2012.12.31 තොග	6000
ගැණුම්	14000
ගෙවීමේ කුලී	2000
ආපසු වටුම්	2400

(30) මෙම ව්‍යාපාරයේ 2012.12.31 දිනෙන් අවසන් වර්ෂයේ විකුණුම් පිරිවැය වන්නේ,

(1) රු. 26 000

(2) රු. 30 000

(3) රු. 32 000

(4) රු. 38 000

(31) 2012 වර්ෂයේ දළ ලාභය වන්නේ,

(1) රු. 16 000 කි.

(2) රු. 16 400කි.

(3) රු. 14 000කි.

(4) රු. 10 000කි.

• පහත සඳහන් තොරතුරු උපයෝගී කරගෙන අංක 32 - 34 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

පුටුවක් සෑදීම සඳහා දරණ ලද වියදම් පහත දැක්වේ.

	රු.
ලී සඳහා	8000
ඇණ සඳහා	1000
සේවක වැටුප්	4000
වඩු කාර්මික කුලිය	2000
නිෂ්පාදිත පුටු සංඛ්‍යාව 5කි.	
පිරිවැයට 10%ක් එකතු කර විකුණුම් මිල ලකුණු කෙරේ.	

(32) පුටුවක් සෑදීමට දරන ලද මුළු පිරිවැය කොපමණ ද?

(1) රු. 2000

(2) රු. 2200

(3) රු. 3000

(4) රු. 3300

(33) පුටුවක විකුණුම් මිල කීය ද?

(1) රු. 2000

(2) රු. 2400

(3) රු. 3000

(4) රු. 3300

(34) පුටුවලින් ලද ලාභය කොපමණ ද?

(1) රු. 1000

(2) රු. 1100

(3) රු. 1200

(4) රු. 1500

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

වර්ෂ අවසාන ඇගයීම - 2013

11 - ශ්‍රේණිය

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය - II

නම/විභාග අංකය :-

කාලය: පැය 02යි.

★ පළමු ප්‍රශ්නය ඇතුළු ව I කොටසින් ප්‍රශ්න දෙකක් ද, II කොටසින් ප්‍රශ්න දෙකක්ද බැගින් තෝරාගෙන ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.

01. පහත දැක්වෙන සිද්ධිය උපයෝගී කරගෙන අංක (i) සිට (x) තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

වෘත්තීය පුහුණු ආයතනයක පාඨමාලාවක් සාර්ථක ව නිම කළ අයත් 2013 ජනවාරි 1 දින සිට වායුසම්කරණ හා ශීතකරණ අවිත්වැකියාව සඳහා ව්‍යාපාරයක් ආරම්භ කළේ ය. එදින ඔහුට අයත් රු.250,000ක් අගය වූ ගොඩනැගිල්ල සහ මුදලින් රු. 60,000ක් ව්‍යාපාරයට යෙදවී ය. "සිසිල එයාර් ප්‍රෙස්" ලෙස ව්‍යාපාර නාමය ලියාපදිංචි කරන ලදී. මෙම ව්‍යාපාරයට සේවකයින් දෙදෙනෙකු බඳවාගත් අතර මාසික වැටුප රු. 10,000 බැගින් ගෙවා ඇත. ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීම පිළිබඳ ව අවධානය යොමු නොකළ අයත් අරමුදල් අවශ්‍යතා මතු වූ අවස්ථාවලදී බැංකු ණය ලබා ගැනීමට පුරුදු වී සිටියි. ඒ අනුව රු. 30,000ක් අගය වූ යන්ත්‍රයක් මිලදී ගත් අතර එම මුදල බැංකු ණයක් මගින් ලබා ගන්නා ලදී. ජනවාරි මාසයේ ණය පොළිය වන රු.600 ගෙවා ඇත. වායුසම්කරණ හා ශීතකරණ අවිත්වැකියාවේදී අවශ්‍ය වූ අමතර කොටස් සඳහා ජනවාරි මාසයේ දී වැය වූ මුදල රු.22000කි. මාසයට අදාළ මාසික රක්ෂණ වාර්තය රු. 2600 ගෙවා ඇත. ඒදුලි ගාස්තු රු.5000 මේ වනතුරු ගෙවා නැත. ගොඩනැගිල්ලෙන් කොටසක් කුලියට දී තිබූ අතර මාසික කුලිය වන රු.3000 තවම ලැබී නැත. ජනවාරි මාසය තුළ සේවා සැපයීමෙන් ලැබුණු මුදල රු.80000කි. ඒ අනුව ජනවාරි මාසයේ ශුද්ධ ලාභය රු. 34800ක් බව අයත් ප්‍රකාශ කරයි. එම ලාභය පිළිබඳ සතුටුවන අයත් මෙම ව්‍යාපාරය නෛතික පුද්ගල භාවයක් සහිත ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීම අපේක්ෂා කරයි.

- (i) (අ) අයත්ගේ ව්‍යාපාරය කුමන ව්‍යාපාර සංවිධාන ක්‍රමයකට අයත් ද?
- (ආ) එම ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ වාසි දෙකක් සඳහන් කරන්න.
- (ii) "සිසිල එයා ප්‍රෙස්" ව්‍යාපාරය ලියාපදිංචි කිරීමට හේතුව දක්වා එයට අදාළ පහත නම් කරන්න.
- (iii) (අ) ව්‍යාපාර සැලැස්මක් සකස් කළේ නම් ඔහුට ලබාගත හැකිව තිබූ ප්‍රයෝජන දෙකක් ලියන්න.
- (ආ) මූල්‍ය සම්පාදනයේ දී සැලසුම් සහගත නොවීම නිසා ඔහුට සිදුවිය හැකි අවාසි දෙකක් ලියන්න.
- (iv) (අ) මෙම ව්‍යාපාරයට බලපා ඇති ශක්තීන් හා දුර්වලතා එක බැගින් දක්වන්න.
- (ආ) අයත් ව්‍යාපාරයට ලබාගෙන ඇති උපකාරක සේවා දෙකක් නම් කරන්න.
- (v) (අ) නෛතික පුද්ගලභාවයක් ලබාගැනීමට ඔහු ආරම්භ කළ යුතු උචිත ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් යෝජනා කරන්න.
- (ආ) ඔබ යෝජනා කළ ව්‍යාපාර සංවිධානයට අදාළ ව පහත දැක්වෙන ලක්ෂණ කෙසේ වන්නේ දැයි දක්වන්න.
 - (1) අවම හා උපරිම සාමාජික සංඛ්‍යාව
 - (2) වගකීම
- (vi) ප්‍රාග්ධනය සැපයීමෙන් පසු ගිණුම්කරණ සම්කරණය පවතින ආකාරය අගයන් සහිතව දක්වන්න.
- (vii) අයත්ගේ ව්‍යාපාරයේ මුදල් පොත සකස් කර 2013 ජනවාරි 31 දිනට මුදල් ශේෂය දක්වන්න.
- (viii) (අ) මෙම ව්‍යාපාරයේ ප්‍රාග්ධන වියදම් හා අයහාර වියදම් එක බැගින් දක්වන්න.
- (ආ) බැංකු ණය ලබා ගැනීම හා යන්ත්‍රය මිලදී ගැනීම ලෙපර් ගිණුම්වල ලියා දක්වන්න.

- (ix) ජනවාරි මාසයේ ශුද්ධ ලාභය ගණනය කිරීමේ දී ගෙවල් කුලී ආදායම සහ විදුලිය ගාස්තු සැලකිල්ලට ගෙන නැත.
- (අ) මේ පිළිබඳ අගාන්ට පැහැදිලි කර දීමට ඔබ යොදාගන්නා ගිණුම්කරණ සංකල්පය නම් කර එය කෙටියෙන් පැහැදිලි කරන්න.
- (ආ) ශුද්ධ ලාභය නිවැරදි කර දක්වන්න.
- (x) 2013 ජනවාරි 31 දිනට ප්‍රාග්ධන ගිණුමේ ශේෂය දක්වන්න. (ලකුණු 2×10 =20)

I කොටස

ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න.

02. (i) අභ්‍යන්තර පරිසර සාධක හා බාහිර පරිසර සාධක පදනම් කර ගනිමින් පිළිවෙළින් හඳුනාගත හැකි ශක්තින් හා අවස්ථා දෙක බැගින් පිළිවෙළින් දක්වන්න. (ලකුණු 02)
- (ii) (අ) "හවුල් ව්‍යාපාර" නිර්වචනය කිරීමට බලපාන පහත කුමක් ද? (ලකුණු 01)
- (ආ) හවුල් ව්‍යාපාරයක් සහ සී/ස පොදු සමාගමක් ආරම්භ කිරීමට අවශ්‍ය අවම හා උපරිම සාමාජික සංඛ්‍යාව කොපමණ ද? (ලකුණු 01)
- (iii) වාණිජ බැංකුවකින්, තැන්පතු ආශ්‍රිතව ලබාගත හැකි සේවා මොනවා ද? (ලකුණු 02)
- (iv) විද්‍යුත් මුදල් ලෙස, ණයපත් හා හරපත් නිකුත්කිරීමේ පදනම කුමක් ද? (ලකුණු 02)
- (v) (අ) මූල්‍ය සමාගම් ලියාපදිංචි කළ යුත්තේ කිනම් ව්‍යාපාර සංවිධාන වර්ග ලෙසින් ද? (ලකුණු 01)
- (ආ) මූල්‍ය සමාගම්වලට ව්‍යාපාර කටයුතු කරගෙන යාමට බලපත්‍ර නිකුත්කරන ආයතනය නම් කරන්න. (ලකුණු 01)
03. (i) අවශ්‍යතා හා වුවමනා අතර සැසඳීමක් කරන්න. (ලකුණු 02)
- (ii) නිෂ්පාදනය, ශ්‍රී ලංකා මහ බැංකුව අංශ අනුව කොටස් තුනකට බෙදා දක්වයි. ඒ මොනවා ද? (ලකුණු 02)
- (iii) රක්ෂණයෙන් පුද්ගලයෙකුට ලැබෙන ප්‍රතිලාභ දෙකක් සඳහන් කරන්න. (ලකුණු 02)
- (iv) (අ) ප්‍රවාහන මූලිකාංග නම් කරන්න. (ලකුණු 01)
- (ආ) විද්‍යුත් ව්‍යාපාර හඳුන්වන්න. (ලකුණු 01)
- (v) "සන්නිවේදන ක්‍රියාවලිය" රූප සටහනකින් පැහැදිලි කරන්න. (ලකුණු 02)
04. කාක්‍රම මල් නිපදවීමේ නිරත නිසංසලා මල් අලෙවියෙන් ලබන ආදායමින්, ඉතිරි කරගත් මුදල් සී/ස ඉරේෂා සමාගමේ සාමාන්‍ය කොටස්වල ආයෝජනය කිරීමට අදහස් කරයි.
- (i) නිසංසලාගේ අදහස ක්‍රියාත්මක කළහොත් ලබාගත හැකි ප්‍රතිලාභ දෙකක් සඳහන් කරන්න. (ලකුණු 02)
- (ii) ඉතිරි කරගත් මුදල්, ආයෝජනය කළ හැකි වෙනත් හොඳ ම විකල්ප ආයෝජන මාර්ග දෙකක් සඳහන් කරන්න. (ලකුණු 02)
- (iii) ආයෝජන මාර්ගයක් තෝරා ගැනීමේ දී සලකා බැලිය යුතු ප්‍රධානතම සාධක නම් කරන්න. (ලකුණු 02)
- (iv) විධිමත් ආයෝජන මාර්ග යනු මොනවා දැ යි කෙටියෙන් පැහැදිලි කර විධිමත් මාර්ගවල මුදල් ආයෝජනයට පෙලඹීමට හේතු දෙකක් දක්වන්න. (ලකුණු 02)
- (v) මූල්‍ය සම්පාදන මාර්ගයක් තෝරා ගැනීමේ දී සලකා බැලිය යුතු කරුණු හතරක් සඳහන් කරන්න. (ලකුණු 02)

II කොටස
ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න.

05. (අ) විශ්ලේෂණ තීරු සහිත සුළු මුදල් පොතක් සකස් කිරීමෙන් ව්‍යාපාරයකට ලැබිය හැකි ප්‍රයෝජන දෙකක් සඳහන් කරන්න. (ලකුණු 02)
- (ආ) 2013.01.01 දින සිට නව ගිණුම් පොත් කට්ටලයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති ප්‍රබෝධා ව්‍යාපාරයේ එදිනට පැවැති වත්කම් හා වගකීම් පහත දැක්වේ.

	රු.
ඉඩම් ගොඩනැගිලි	250000
ලී ඔඩු උපකරණ	20,000
මෝටර් රථ	150,000
ණය ගැතියෝ	15000
ණය හිමියෝ	17000
බඩු තොගය	30,000
ඉදිරියට ගෙවූ රක්ෂණ ගාස්තු	1000
ගෙවිය යුතු පොලී	1500
ඇතැම් මුදල්	12500
ප්‍රාග්ධනය	460000

ආරම්භක ජර්නල් සටහන් ලියා දක්වන්න.

(ලකුණු 04)

- (ඉ) 2013 නොවැම්බර් 30 දිනට සහන්ගේ ව්‍යාපාරයේ මුදල් පොතේ බැංකු තීරුවේ රු.12500ක වාසිදායක ශේෂයක් දක්නට ලැබුණි. එහෙත් එදිනට බැංකු ප්‍රකාශයේ ශේෂය මුදල් පොතේ ශේෂයෙන් වෙනස් විය. වෙනසට හේතු සෙවීමේ දී පහත දැක්වෙන කරුණු අනාවරණය විය.

- i. තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත්වල වටිනාකම රු. 10,000කි.
- ii. නිකුත් කළ නමුත් බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත්වල වටිනාකම රු. 3000කි.
- iii. ණය ගැති ප්‍රේෂණ රු. 4000කි.
- iv. බැංකුව අය කළ බැංකු ගාස්තු රු.750කි.

අවශ්‍ය වන්නේ,

- (i) 2013 නොවැම්බර් 30 දිනට සංශෝධිත මුදල් පොත
- (ii) 2013 නොවැම්බර් 30 දිනට බැංකු ප්‍රකාශයට අනුව ශේෂය දැක්වීම.

(ලකුණු 04)

06. (අ) අයේෂාගේ ව්‍යාපාරයේ 2013 මාර්තු 31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුම සමාන නොවූ හෙයින් එහි වෙනස අවිනිශ්චිත

ගිණුමක සටහන් කරන ලදී. පසුව පරීක්ෂා කිරීමේ දී පහත දැක්වෙන වැරදි අනාවරණය විය.

- i. සත්කරගෙන් ලැබුණු රු. 5000ක චෙක්පත මෙත්සරගේ ගිණුමට බැරකර තිබීම
- ii. විකුණුම් ජර්නලයේ එකතුව වූ රු. 60,000 විකුණුම් ගිණුමේ රු.66000ක් ලෙස සටහන් කර තිබීම
- iii. ගොඩනැගිලි අලුත්වැඩියාවට වැය වූ රු. 7500 ගොඩනැගිලි ගිණුමේ හරට සටහන් කර තිබීම
- iv. ලද පොලිය රු.1200ක් මුදල් පොතේ නිවැරදි ව සටහන් කර ගෙවූ පොලී ගිණුමේ හරට සටහන් කර තිබීම

අවශ්‍ය වන්නේ,

- i. වැරදි නිවරදි කිරීමට අදාළ ජර්නල් සටහන්
- ii. අවිනිශ්චිත ගිණුම

(ලකුණු 06)

- (ආ) "සුපිපි" පාඨක සමාජයේ 2012 වර්ෂයට අදාළ ව පහත තොරතුරු සපයා ඇත.

	රු.
වර්ෂය තුළ ලැබුණු සාමාජික මුදල	8600
ලැබුණු පරිත්‍යාග	18000
පරණ පත්තර අලෙවිය	2000
ලිපි ද්‍රව්‍ය සඳහා වියදම	500
පුවත්පත් මිලදී ගැනීම	7500
සේවක වේතන	14000

1. මෙම පාඨක සමාජයේ සාමාජික සංඛ්‍යාව 90ක් වන අතර වාර්ෂික සාමාජික ගාස්තුව රු.100කි.
2. උපචිත වේතන රු.6000කි.

අවශ්‍ය වන්නේ,

- (i) 2012.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා "සුපිපි" පාඨක සමාජයේ ආදායම් වියදම් ගිණුම

(ලකුණු 04)

11 - ශ්‍රේණිය
ව්‍යාපාර හා ගිණුම් - II

07. ජනහිත ව්‍යාපාරයේ 2013.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වෙළෙඳ ගිණුම් පිළියෙල කිරීමෙන් පසු සකස් කළ ශේෂ පිරික්සුම් පහත දැක්වේ.

	හර (රු)	බැර (රු)
දළ ලාභය		360000
ප්‍රාග්ධනය 2012.04.01 දිනට		150000
බඩු තොගය 2013.03.31 දිනට	30000	
ඉඩම් ගොඩනැගිලි	320000	
මෝටර් රථ (පිරිවැයට)	200000	
ලී බඩු උපකරණ (පිරිවැයට)	40000	
16% බැංකු ණය		100000
ක්ෂය වෙන්කිරීම් 2012.04.01 දිනට		
මෝටර් රථ		20000
ලී බඩු උපකරණ		8000
ණය හිමියෝ		60,000
ණය ගැතියෝ	20000	
දුන් වට්ටම	6000	
ලද වට්ටම්		2000
ගැතිලි	5000	
වරපනම් හා රක්ෂණ ගාස්තු	9000	
චක්‍රණීය සේවක වැටුප්	50000	
බොල් ණය	2000	
මුදල් හා බැංකු ශේෂය	18000	
	<u>700000</u>	<u>700000</u>

අමතර තොරතුරු

1. වර්ෂයට නියමිත බැංකු ණය පොළිය මෙතෙක් ගෙවා නැත.
2. ඉදිරියට ගෙවූ වරපනම් හා රක්ෂණ ගාස්තු රු.2000කි.
3. මෝටර් රථ 10% බැගින් ද ලී බඩු උපකරණ 5% බැගින් ද සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව ක්ෂය කළ යුතු ය.

අවශ්‍ය වන්නේ,

- (i) 2013.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභාලාභ ගිණුම
- (ii) 2013.03.31 දිනට ශේෂ පත්‍රය